

CDB Credit Card සමාන මාසික වාරික සැලසුම් (EMI)

ඔබට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් ඕනෑම වෙළඳසැලකින් CDB Credit Card භාවිතයෙන් මිලදී ගනිමින්, ගෙවීම් පහසු වාරික වලට බෙදා ගෙවිය හැකි සමාන මාසික සැලැස්මකින් (EMI) උපරිම පහසුවක් විඳින්න.

සමාන මාසික වාරික සැලැස්ම (EMI)

රු. 10,000 ට වැඩි ඕනෑම ගනුදෙනුවක් (ATM මුදල් ආපසු ගැනීම් හැර) පහසු සැකසුම් ගාස්තුවට යටත්ව මාස 3, 6, 12 හෝ 24 කට බෙදා ගෙවිය හැක.

- EMI එකට එක්විය යුතු මුළු මුදල (මිලදී ගැනීම + සැකසුම් ගාස්තුව) ඔබේ Credit Card පතේ හි ණය සීමාව තුළ විය යුතුය.
- Overlimit fee අය නොවන අයුරින් EMI සැකසීමේ අවස්ථාවේ EMI සැකසුම් ගාස්තු අය කරගැනීමට ප්‍රමාණවත් ශේෂයක් පවත්වා ගත යුතු වේ.
- මාසික වාරික ගෙවීම කාඩ්පත් ගිණුමට බැර කෙරෙන අතර එය ගනුදෙනු මුදල සහ සැකසුම් ගාස්තුවන්හි එකතුවක් වේ.
- මාසික වාරික ඔබේ Credit Card ගිණුමට ස්වයංක්රීයව අය කෙරේ.
- ඕනෑම අවස්ථාවක ඕනෑම ගනුදෙනු ගණනක් සමාන මාසික වාරික (EMI) පහසුකම සඳහා සුදුසුකම් ලබයි.

කාඩ්පත් හිමියා වාරික කාලය අවසන් වීමට පෙර EMI පහසුකම ගෙවා නිම කරන්නේ නම්, ඉතිරි නියමිත මුදල මත 4% මුල් පියවීමේ ගාස්තුවක් සහ ඉතිරි සැකසුම් ගාස්තුව මුළු නියමිත ගාස්තුවට එකතු කෙරේ.

සමාන මාසික වාරික (EMI)	මාස 3	මාස 6	මාස 12	මාස 24
සැකසුම් ගාස්තුව	3%	5.5%	10%	20%

පොලී අනුපාත සහ කාලසීමා සඳහා, කරුණාකර පිවිසෙන්න:

<https://www.cdb.lk/si/products/cards/credit-cards>

0% මාසික වාරික සැලැස්ම (EMI)

ඔබ මිලදී ගන්නා තෝරාගත් භාණ්ඩ සඳහා 0% පොලියක් යටතේ, ඔබට දැරිය හැකි සමාන වාරික සැලසුම්. මාස 3,6,12 සහ 24 පුරා ඔබේ වියදම පොලියක් නොමැතිව බෙදා ගෙවීම් කරන්න.

රු. 100,000 ට වඩා වැඩි ගනුදෙනු සඳහා (ATM මුදල් ආපසු ගැනීම් හැර) පහත කාණ්ඩ සඳහා පමණක් වේ.

- ගුවන් ටිකට්ට් හෝ විදේශ සංචාර පැකේජ
- අධ්‍යාපනය / විශ්වවිද්‍යාල ගාස්තු
- රෝහල් ගෙවීම්
- සෝලාර් සැලසුම්
- ගෘහ භාණ්ඩ (Electronic සහ ගෘහ උපකරණ)

මෙම සැලැස්ම යටතේ උපරිම ගනුදෙනු 5 ක් සඳහා පමණක් සුදුසුකම් ලැබේ.
මාසික වාරිකය ඔබේ Credit Card ගිණුමට ස්වයංක්රීයව අය කෙරේ.

කාඩ්පත් හිමියා වාරික කාලය අවසන් වීමට පෙර EMI පහසුකම ගෙවා නිම කරන්නේ නම්, ඉතිරි නියමිත මුදල මත 4% මුල් පියවීමේ ගාස්තුවක් (foreclosure fee) මුළු නියමිත ගාස්තුවට එකතු කෙරේ.

EMI මාසික වාරික සැලසුම් සඳහා නියමයන් සහ කොන්දේසි

1. ලබාදෙන EMI කාලසීමා: මාස 3, 6, 12 සහ 24.
2. මාසික වාරික ඔබේ තෝරාගත් කාලසීමාව අනුව සමානව බෙදේ.
3. EMI පහසුකම ලබාදෙන්නේ Citizens Development Business Finance PLC (CDB) විසින්, CDB Credit Card පාරිභෝගිකයන් සඳහා පමණි.
4. CDB විසින් අවම / උපරිම ගනුදෙනු මුදලක් නියම කළ හැක.
5. EMI ලබාදීම ඔබේ ණය සීමාව මත වන අතර එය CDB විසින් තීරණය කරනු ලැබේ.
6. ගනුදෙනුව සිදු කර දින 30 ක් ඇතුළත පහත දුරකථන අංක වලට අමතා EMI සඳහා අයදුම් කරන්න:
 - (011) 7121121 — World/Platinum cards
 - (011) 7121122 — Standard/Gold/Titanium cards
7. කාඩ්පත් හිමියා ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් delinquent තත්වයට පත් වූ වහොත් එම කාඩ්පත් හිමියා EMI පහසුකමට අයදුම් කිරීම සඳහා සුදුසුකම් නොලබයි.
8. කාඩ්පත් හිමියා අවම වාරික 4ක් අඛණ්ඩව නොගෙවීම හේතුවෙන් delinquent තත්වයට පත් වූවහොත්, සම්පූර්ණ EMI ශේෂය කාඩ්පතෙහි ගෙවිය යුතු මුළු ශේෂයට එකතු කරනු ලබයි.
9. CDB විසින් මෙම නියමයන් හා කොන්දේසි පෙර දැනුම්දීමක් නොමැතිව යාවත්කාලීන කළ හැකි අතර, යාවත්කාලීන තොරතුරු පහත වෙබ් අඩවියේ පළ කෙරේ: <https://www.cdb.lk/si/products/cards/credit-cards>